

සංඛාරූප්පත්ති සූත්‍රය

(මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසක, 256 පිට)

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවරම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි දේශනා කරන ලද මෙම සූත්‍රයෙන් යළි උපතක් පිණිස කර්ම සකස් වන ආකාරය පැහැදිලි කොට ඇත. කුසල සිතින් සංස්කාර ඊස්කොට ප්‍රාර්ථනානුකූලව සුගතියෙහි උපත ලැබෙන ආකාරය ක්‍රමානුකූලව මෙමගින් විස්තර වේ. ඒ අතර ලෝකයෙන් නිදහස් ව සසර දුකින් සපුරා නිදහස්වීමේ මාවත ද විස්තර කොට තිබේ.

‘සංඛාරූප්පත්තිං වෝ හික්ඛවේ, දේසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරෝථ, භාසිස්සාමිති’

මහණෙනි, ඔබට සංස්කාර උත්පත්තිය දේශනා කරමි. එය අසව, මැනවින් මෙනෙහි කරව. දේශනා කරන්නෙමි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ සංස්කාරයන් ඇසුරින් සිදුවන උපත පිළිබඳ දේශනා කරති. මේ සසුනෙහි යමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **ක්ෂත්‍රිය** මහාසාල කුලයන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

තව ද ඇතැමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **බ්‍රාහ්මණ** මහාසාල කුලයන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

ඇතැම් කෙනෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **ගෘහපති** මහාසාල කුලයන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

තවද ඇතැමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **දීර්ඝායුෂ්ක** වූ, වර්ණවත් වූ, සැප බහල වූ **වාක්‍රුම්මභාරාජක** දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

මේ අතර තවත් කෙනෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **දීර්ඝායුෂ්ක** වූ, වර්ණවත් වූ, සැප බහල වූ **තච්චිසා** වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

ඇතැමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **දීර්ඝායුෂ්ක** වූ, වර්ණවත් වූ, සැප බහල වූ **යාම** දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

තවෙකෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **දීර්ඝායුෂ්ක** වූ, වර්ණවත් වූ, සැප බහල වූ **කුසිත** වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

තව ද ඇතැමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු **දීර්ඝායුෂ්ක** වූ, වර්ණවත් වූ, සැප බහල වූ

පරිත්තසුභ - අප්පමාණසුභ - සුභකිණ්භ - වේහප්ඵලා - අවිහ - අතප්ප - සුද්දසස - සුද්දස්සී - අකණ්ඩයක යන රූපාවචර බ්‍රහ්ම දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනැවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

ඇතැමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. මම කය බිඳීමෙන් මරණයෙන් පසු දීර්ඝායුෂ්ක වූ, ශතසහස්‍රී ලෝකධාතුව ද ඉක්මවා රූපාවචර බ්‍රහ්මලොව ද ඉක්මවා පවත්නාවූ **ආකාසානඤ්ඤායතන විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන** යන අරූපාවචර බ්‍රහ්ම දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙමි නම් මැනැවැයි ඔහු එහි සිත පිහිටුවා ගනී. එහි සිත වඩයි. මෙසේ වඩන ලද බහුලව පුරුදු කරන ලද ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතී. මේ මාර්ගය මේ පිළිවෙත ඒ උපත පිණිස පවතී.

ඇතැමෙක් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහුට කාමාවචර, රූපාවචර, අරූපාවචර යන ත්‍රිවිධ භවයනන් ම ඉක්මවා පවත්නාවූ මෙබඳු සිතක් ඇති වෙයි. මම ඒකාන්තයෙන් ආශ්‍රවයන්ගෙන් තොර වූයේ අනාශ්‍රව වූයේ චේතෝවිමුක්තිය ද පඤ්ඤාවිමුක්තිය ද මෙලොවදී ම තම නුවණින් ප්‍රත්‍යක්ෂ කොට වසන්තේ නම් මැනැවැයි සිතක් පහළ වේ. මෙලෙස ආශ්‍රවයන්ගෙන් තොරව අනාශ්‍රව වූයේ චේතෝවිමුක්තිය ද පඤ්ඤාවිමුක්තිය ද මෙලොවදී ම තම නුවණින් ප්‍රත්‍යක්ෂ කොට උපසම්පාදනය කොට වෙසෙයි. ඔහු කිසිදු තැනෙක නොපැමිණෙයි. කිසිදු තැනෙක ප්‍රතිසන්ධි නොලබයි.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස සූත්‍රය දේශනා කළ කල්හි මෙම සංස්කාර උත්පත්ති සූත්‍ර දේශනය හික්ෂුහු සතුටු සිතින් පිළිගත්හ.

බුදුරජාණන් වහන්සේ 'මග්ගඤ්ඤා, මග්ගවිදු, මග්ගකෝවිදෝ' යන විශේෂණයන්ගෙන් හඳුන්වනු ලැබ තිබේ. එයින් කියැවෙන්නේ උන්වහන්සේ මාර්ගය දැනගත්, මාර්ගයෙහි ප්‍රවීණ වූ මාර්ගයෙහි දක්ෂ වූ යන අදහසයි. මාර්ගය යනුවෙන් දැක්වෙන්නේ, අපාය, ස්වර්ග හා මෝක්ෂ යන ත්‍රිවිධ මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිධ මාර්ගයන් ඊට හේතුවන කරුණුත් එම මාර්ගයන්ගේ මිදීමත් මැනවින් ප්‍රත්‍යක්ෂ කළ උතුමන් වහන්සේයි. ලොව කලින් කල පහළ වන සත්පුරුෂ උතුමෝ ලෝවැසියන් අපාය මාර්ගයෙන් මුදවා ස්වර්ග මාර්ගයෙහි පිහිටුවති. එහෙත් මෝක්ෂ මාර්ගයෙහි මග පෙන්විය හැක්කේ සම්මා සම්බුදු උතුමෙකු විසින් පමණි.

ලොව වෙසෙන සත්ත්වයන්ගේ ස්වභාවය නිතර සංස්කාර රැස්කිරීමයි. එනම් අවිද්‍යාව හෙවත් නොදැනීම හේතුවෙන් පුඤ්ඤාහිසංඛාර, අපුඤ්ඤාහිසංඛාර, ආනෙඤ්ජාහිසංඛාර යන ත්‍රිවිධ සංස්කාර උපදවා ගනී. දස අකුසලයන්ගෙන් හැකිතාවක් දුරුව, තම තුන්දොර සංවර කරගත් පමණට අපුඤ්ඤාහිසංකාරයෙන් දුරුව අපාය මාර්ගයෙන් වැළකීමේ හැකියාව පවතී. ඒ අතර නිවරණ දුරුකොට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වූ පමණට පුඤ්ඤාහිසංඛාර දියුණු කොට මිනිස් ලොව, දෙවි ලොව, රූපාවචර බ්‍රහ්මලොව යන ත්‍රිවිධ තලයන්හි ඉපදීමේ අවස්ථාව උදාවේ. ඊට මාවත වශයෙන් සූත්‍රයෙහි දක්වා ඇත්තේ ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන ගුණාංගයන් ය. මෙම ගුණාංගයන් වඩන ලෞකික ප්‍රඥාවෙන් යුත් ශ්‍රාවකයා තමන් දියුණු කළ එම ගුණාංගයන්ගේ ප්‍රමාණයට හා තම ප්‍රාර්ථනාවන්ට අනුකූලව මිනිස් ලොව හෝ දෙවි ලොව හෝ බ්‍රහ්ම ලොව උපදී. ඒ අතර විශේෂයෙන් ආනෙඤ්ජාහිසංඛාර දියුණු කිරීමෙන් රූපය ද ඉක්මවා අරූපාවචර බ්‍රහ්මලොව ඉපදීමේ අවස්ථාව උදාකර ගනී. බුදුදහමින් දේශනා කරන ස්වර්ග මාර්ගය මෙයයි. මෙහි දී ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වූව ද ඒවා සක්කාය දිට්ඨිය මත පිහිටා අතීත - අනාගත අන්ත බැහැර නොකොට ප්‍රගුණ කරන බැවින් කාම, රූප, අරූප යන ත්‍රිවිධ ලෝකය තුළ ම සැරිසරයි. ලෝකයෙන් ඉක්මවීමට ඔහු සමත් නොවෙයි. මෙහි දී සිදුවන්නේ සංඛත හා අභිසංඛත සංඛාර උපයෝගී කර ගනිමින් අභිසංඛරණක සංස්කාර රැස්කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ මෙහිදී විශේෂයෙන් පැහැදිලි කරන්නේ ස්වර්ග මාර්ගය වඩන අතර මෝක්ෂ මාර්ගය වඩා ලෝකයෙන් ඉක්මවී යන මාවතයි. එනම් පයෝගාහිසංඛාර වඩමින් සසරින් එතෙර වන මාවතයි. ඒ අනුව ශීලාදී ගුණාංග සම්පූර්ණ කරන ශ්‍රාවකයා ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියවලට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධාදී අරමුණුවල යථා ස්වභාවය නුවණින් මෙනෙහි කොට ක්ෂණිකව පහළවන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයේ හටගැනීම්, නැතිවීම්, ආස්වාද, ආදීනව නිස්සරණ නුවණින් දැකීමෙන් ඒ කිසිවක නොඇලී කෙලෙස් ඇති නොවන පරිදි ලෝකය ඇසුරු කරයි. මේ සඳහා පටිච්චසමුප්පාදය පිළිබඳ නුවණ අවශ්‍ය වේ. එනම් හේතු ඇති විට තමාට කිසියම් අත්දැකීමක් ලැබෙන බවත් හේතු නිරුද්ධ වීමෙන් ඉතිරි නැතිව අත්දැකීම නිරුද්ධ වන ස්වභාවය නුවණින් දකින නුවණයි. අතීතයෙහි නොවූ දෙයක් වර්තමානයෙහි හටගන්නා බවත් වර්තමානයෙහි පවතින දේ අනාගතයට නොයන බවත් පිළිබඳ නුවණයි.

Sankharuppatti Sutta (Reappearance by Aspiration)

Translated from the Pali by Uppalavanna

I heard thus.

At one time the Blessed One lived in the monastery offered by Anaathapindika in Jeta's grove in Saavatthi. The Blessed One addressed the bhikkhus from there. 'Bhikkhus, I will tell the arising of intentions, listen carefully with attention. Those bhikkhus agreed and the Blessed One said: 'Bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. It occurs to the bhikkhu, O! I should be born with the high warriors at the breakup of the body, after death. He bears it in the mind, directs thoughts to it, develops that thought. Those intentions and that abiding, developed and made much, conduces to be born there. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. It occurs to the bhikkhu, O! I should be born with the high brahmins,...re....high middle class, at the breakup of the body, after death. He bears it in the mind, directs thoughts to it, develops that thought, and those intentions. That abiding, developed and made much, conduces to be born there. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. It occurs to the bhikkhu, O! I should be born with the four guardian gods with long life, beauty and much pleasantness, at the breakup of the body, after death. He bears it in the mind, directs his thoughts to it, develops that thought, and those intentions. That abiding, developed and made much, conduces to be born with the guardian gods with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. It occurs to the bhikkhu, O! I should be born with the company of gods of the thirty three.re.... with the Yaama gods,...re.... with the happy gods,...re...with the gods attached to creating, ...re... with the gods attached to creating others, with long life, beauty and much pleasantness, at the breakup of the body, after death. He bears it in the mind, directs thoughts to it, develops that thought, and those intentions. That abiding, developed and made much, conduces to be born with the gods attached to creating others, with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, Sahasa Brahmaa wields power over the thousandfold world systems, with long life, beauty and much pleasantness. He wields power over those born there. Like a wise man drawing a circle on his palm would reflect, in the same manner Sahasa Brahmaa wields power

over the thousandfold world systems and wields power over those born there. It occurs to him. O! I should be born with Sahasaa Brahma at the breakup of the body, after death. He bears that mind, directs thoughts to it, develops that thought, and those intentions. That abiding, developed and made much, conduces to be born with Sahasaa Brahmaa, who wields power over the thousandfold world systems, with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, Dvi Sahasa Brahmaa, ..re... Ti Sahasaa Brahmaa...re.... Catu Sahasaa Brahmaa, ...re... Panca Sahasaa Brahmaa wields power over the five thousandfold world systems, with long life, beauty and much pleasantness. He wields power over those born there. Like a wise man drawing five circles on his palm would reflect, in the same manner Panca Sahasa Brahmaa wields power over the thousandfold world systems and wields power over those born there. It occurs to him. O! I should be born with Panca Sahasaa Brahma at the breakup of the body, after death. He bears that mind, directs thoughts to it and develops that thought. Those intentions and that abiding, developed and made much, conduces to be born with Panca Sahasaa Brahmaa, who wields power over the five thousandfold world systems, with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, Dasa Sahasa Brahmaa, wields power over the ten thousandfold world systems, with long life, beauty and much pleasantness. He wields power over those born there. Like the welcome lapis gem with eight facets well completed placed on the yellow blanket would shine and emanate radiance in the same manner Dasa Sahasa Brahmaa wields power over the ten thousandfold world systems and wields power over those born there. It occurs to him. O! I should be born with Dasa Sahasaa Brahma at the breakup of the body, after death. He bears that mind, directs thoughts to it, develops that thought. Those intentions and that abiding, developed and made much, conduces to be born with Dasa Sahasaa Brahmaa, who wields power over the ten thousandfold world systems, with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, Sata Sahasa Brahmaa, wields power over the hundred thousandfold world systems, with long life, beauty and much pleasantness. He wields power over those born there. Like a clever goldsmith who would purify born gold putting it in the furnace and it would radiate light and heat placed on the orange blanket in the same manner Sata Sahasa Brahmaa wields power over the ten thousandfold world systems and wields power over those born there. It occurs to him. O! I should be born with Sata Sahasaa Brahma at the break up of the body, after death. He bears that mind, directs thoughts to it and develops that thought. Those intentions and that abiding, developed and made much, conduces to be born with Sata Sahasaa Brahmaa, who wields power over the

hundred thousandfold world systems, with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, that the gods with radiance, ...re.... with limited radiance, ...re... limitless radiance, have long life, beauty and much pleasantness. It occurs to him. O! I should be born with gods of limitless radiance with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, that gods with happiness, ...re.... with limited happiness, ...re... limitless happiness, have long life, beauty and much pleasantness. It occurs to him. O! I should be born with gods of limitless happiness with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, that gods with power to go through the air, ...re.... gods who are not cruel, ...re... zealous gods, ...re... gods that are easily seen, ...re.... gods of the highest order.. have long life, beauty and much pleasantness. It occurs to him. O! I should be born with gods of the highest order with long life, beauty and much pleasantness. This is the path and method to be born there.

Again, bhikkhus, the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns that gods born in space have a long life span and enjoy much pleasantness. It occurs to him. O! I should be born with gods of space with long life, much pleasantness. This is the path and method to be born there.

Again the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. The bhikkhu learns, that gods born in the sphere of consciousness...re....in the sphere of nothingness, ..re...in the sphere of neither perception nor non perception have a long life span and enjoy much pleasantness. It occurs to him. O! I should be born with gods of the sphere of neither perception nor non perception with long life, much pleasantness. This is the path and method to be born there.

Again the bhikkhu is endowed with faith, virtues, learning, benevolence and wisdom. It occurs to the bhikkhu O! I should destroy desires, without desires, the mind released and released through wisdom, here and now by myself realizing I should abide. He destroying desires, without desires, the mind released and released through wisdom here and now by himself realizing abides. Bhikkhus, this bhikkhu is not born anywhere for any reason.

The Blessed One said thus and those bhikkhus delighted in the words of the Blessed One.

(Mobil Dhamma Sermon, conducted by resident monks of LA Buddhist Vihara – 5/9/2015)